

බුදු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2021 මැයි මස 23 දින ඉදිරි දින තුන සඳහා නිකුත් කරන ලදී.)

දිවයින අවට මුහුදු ප්‍රදේශ

රිසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය මැයි 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඊළඟ පැය 24 තුළ වණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන දින වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මැයි 22 දින සිට නැවත දැනුම් දෙන තුරු, රිසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ (08N-20N, 83E-100E) සහ මැයි මස 23 දින සිට නැවත දැනුම් දෙන තුරු, දිවයින වටා වන මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවත සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුච්ඡේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුච්ඡේ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:

- 10N-15N, 83E-95E : නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
- 05N-10N, 80E-95E : විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
- 05N-17N, 95E-100E : විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
- 03N-05N, 80E-95E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
- සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය :

- 08N-20N, 85E-97E : වාමාවර්ත / පැ.කි.මී (50-60) ; විටින් විට පැ.කි.මී (70-80) දක්වා.
- 00-15N, 80E-85E : නිරිත දෙසින් / පැ.කි.මී (35-45) ; විටින් විට පැ.කි.මී (50-60) දක්වා.
- 05N-18N, 97E-100E : නිරිත දෙසින් / පැ.කි.මී (30-40) ; විටින් විට පැ.කි.මී (50-55) දක්වා.
- සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින් / පැ.කි.මී (30-40).

මුහුදේ ස්වභාවය:

- 08N-20N, 85E-97E : රළු සිට ඉතා රළු; විටින් විට දළ රළු.
- 00-15N, 80E-85E : තරමක් රළු සිට රළු; විටින් විට ඉතා රළු.
- 05N-18N, 97E-100E : තරමක් රළු සිට රළු.
- සෙසු මුහුදු ප්‍රදේශ : මද වශයෙන් රළු, විටින් විට තරමක් රළු.

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:

04N-11N, 60E-80E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

00-20N, 60E-65E : නිරිත සිට බස්නාහිර දක්වා දිශාවලින් / පැ.කි.මී (30-40); විටින් විට පැ.කි.මී 50
00-10N, 72E-80E : බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් / පැ.කි.මී (30-40); විටින් විට පැ.කි.මී 50.
00-08N, 65E-72E : වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් / පැ.කි.මී (30-40), විටින් විට පැ.කි.මී 50.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින් / පැ.කි.මී (15-30).

මුහුදේ ස්වභාවය:

00 -08N, 72E-80E : තරමක් රළු; විටින් විට රළු.
00-20N, 60E-65E : තරමක් රළු සිට රළු.
00-10N, 65E-75E : මද වශයෙන් රළු, විටින් විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා.

දකුණු ඉන්දියානු සාගරය

දකුණු ඉන්දියානු මුහුදු ප්‍රදේශයේ (06S-16S, 60E-70E) වර්ධනය වී ඇති පහළ වායුගෝලීය කැලඹිලි නිසා එම මුහුදු ප්‍රදේශය හරහා ගිගුරුම් සහිත වැසි සමඟ විටින් විට වැඩිවන තද සුළං හේතුවෙන් රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක.

කාලගුණික තත්ත්වය:

00-05S, 85E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

04S-10S, 60E-70E : දක්ෂිණාවර්තව / පැ.කි.මී (30-40); විටින් විට පැ.කි.මී (50-60) දක්වා.
00-05S, 72E-90E : නිරිත දෙසින් / පැ.කි.මී (30-35); විටින් විට පැ.කි.මී 40 දක්වා.
05S-10S, 75E-95E : ගිනිකොණ දිශාවෙන් / පැ.කි.මී (25-30); විටින් විට පැ.කි.මී (35-40) දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී (15-25).

මුහුදේ ස්වභාවය:

04S-10S, 60E-70E : තරමක් රළු; විටින් විට රළු.
00-10S, 75E-90E : මද වශයෙන් රළු; විටින් විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.



කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව